

**INTERNATIONAL
TRUTH
AND JUSTICE
PROJECT**

2021 අප්‍රේල් 12

ප්‍රවෘත්ති නිවේදනය: ශ්‍රී ලංකාවේ හමුදාපතිට එරෙහිව බ්‍රිතාන්‍ය සම්බාධක පැනවීමට කාලයයි

W ITJPSL.COM
E ITJPSL@GMAIL.COM

EXECUTIVE DIRECTOR:
YASMIN SOOKA

ජොහාන්නස්බර්ග්: ජෙනරාල් ශ්‍රී ලංකාවේ සිල්වා පිළිබඳව පිටු 50ක වාර්තාවක් ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය සඳහා වූ ව්‍යාපෘතිය (ITJP) විසින් සම්පාදනය කොට එක්සත් රාජධානියේ විදේශීය පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධනය සඳහා වූ කාර්යාංශය වෙත බාර දී තිබේ. 2020 ජූලි 6 වැනිදා ස්ථාපිත කරන ලද එක්සත් රාජධානියේ ගෝලීය මානව හිමිකම් සම්බාධක තත්ත්‍වය යටතේ ශ්‍රී ලංකාවේ වත්මන් හමුදාපතිවරයා වූ සිල්වා නම් කළ යුත්තේ ඇයිදැයි වාර්තාව විසින් පෙන්වා දී තිබේ.

"ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අධියරට අදාළව ජාත්‍යන්තර අභිචෝදකයන් සහ නීතිඥයන් විසින් සුපරීක්ෂාකාරීව එක්රැස් කරන ලද සවිස්තරාත්මක සාක්ෂි ගොනුවක් අප සතුව තිබේ. එම වාර්තාව සඳහාත්, ශ්‍රී ලංකාවේ සිල්වා සහ ඔහුගේ අණ යටතේ ක්‍රියාකරන්නන් සමග අදාළ සිදුවීම් සම්බන්ධ කිරීම සඳහාත් මේ වනවිට බ්‍රිතාන්‍යයේ ජීවත්වන වින්දිතයන් සහ සාක්ෂිකරුවන් විශාල පිරිසක් විසින් සපයන ලද එම සාක්ෂි අතිශයින් වැදගත් වූවා" යැයි සංවිධානයේ විධායක ආරක්ෂකා යස්මින් සුකා ප්‍රකාශ කළාය.

ITJP සංවිධානය විසින් සම්පාදිත වාර්තාව මගින් ජීවත්වීමේ අයිතිය ඇතුළු මානව අයිතිවාසිකම් උල්ලංඝනයකිරීම්වලට අදාළව, 2009 වසර අග භාගයේ යුද්ධයේ අවසන් අධියරේදී 58 වැනි සේනාංකයේ ආඥාපතිව සිටි ශ්‍රී ලංකාවේ හමුදාව පිළිබඳ විස්තර සපයනු ලබයි. මේ වනවිට එක්සත් රාජධානියේ සරණාගතයන් වශයෙන් පදිංචිව සිටින, ඊනියා යුද මුක්ත කලාපයන් තුළ පිහිටි රෝහල් සහ ආහාර පෝෂිම්වලට එල්ල කරන ලද බෝම්බ හා ෂෙල් ප්‍රහාරවලින් දිවි බේරාගත්, දෙමළ ජාතිකයන්ගෙන් සපයාගත් ඇසින් දුටු බරපතල සාක්ෂි මත එය පදනම් වේ. එක්සත් රාජධානියේ විදේශ පිළිවෙතට අදාළ ප්‍රමුඛතා කේන්ද්‍රයක් වන දූෂණය ඇතුළු ලිංගික හිංසන සහ වධ බන්ධනවලට සිල්වාගේ ඇති සම්බන්ධය ගැන ද එම වාර්තාව අවධානය යොමුකරයි.

"යුද්ධාවසානයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන්ට අදාළව ඔහුගේ හමුදාව පිළිබඳ වෝදනා මත 2002දී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ සිල්වා නම්කරන ලද අතර, එක්සත් රාජධානියේ සම්බාධක තත්ත්‍වයේ විෂය පථය වූ කලී යුද මෙහෙයුම්වලදී රෝහල් සහ වෙනත් ආරක්ෂා කළ යුතු සිවිල් ස්ථානවලට ෂෙල් ප්‍රහාර එල්ල කිරීමවලට අදාළ ඔහුගේ හමුදාව ද ඇතුළත් වන්නා වූ පුළුල් එකකි. මානව හිමිකම් උල්ලංඝනයන්ගේ සමස්ත පරාසය පිළිබඳ අනුදේශයන්ට අදාළවත්, එක්සත් ජනපද ක්‍රියාමාර්ගයට සහාය පළකිරීම සම්බන්ධයෙනුත් මෙය වැදගත්" යැයි සුකා මහත්මිය කියා සිටියාය. "එක්සත් රාජධානිය විසින් කරනු ලබන එවැනි නම්කිරීමක් වගඋත්තරදායකත්වය සම්බන්ධයෙන් තවත් එක්තරා වැදගත් පියවරක් වනු ඇති අතර එය මෑත දී බ්‍රිතාන්‍යය මූලිකත්වය ඇතුළුව, ජීනීවා නුවර එක්සත්

ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කරනු ලැබූ යෝජනාවට ද අනුගත එකක් වනු ඇත."



එක්සත් රාජධානියේ නව සම්බාධක තත්ත්වය ශ්‍රී ලංකාවට අදාළව ක්‍රියාත්මක කිරීමට ඇති දේශපාලන අභිලාෂය මෑතදී පැවති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු විවාදයකදී¹ පාර්ලිමේන්තු නියෝජිතයන් එකලොස් දෙනකු විසින් ශ්‍රී ලංකාවේ යුද නායකයන්ට අදාළව එක්සත් රාජධානිය විසින් සම්බාධක නොපනවන්නේ ඇයිදැයි විමසා සිටීම විසින් ගම්‍යමාන වූ අතර එම සන්දර්භය තුළ සය වතාවක් ජෙනරාල් සිල්වාගේ නම සඳහන් කිරීම සිදුවිය.²

¹ <https://hansard.parliament.uk/Commons/2021-03-18/debates/115768C9-C3D6-4942-B880-44AEA1A545F9/details>
² Siobhain McDonagh, Ed Davey, Theresa Villiers, Sam Tarry, Margaret Ferrier, Wes Streeting, Taiwo Owatemi, Stephen Timms, Gareth Thomas, Anne McLaughlin, Stephen Kinnoek.

INTERNATIONAL
TRUTH
AND JUSTICE
PROJECT